

පිළිකා රෝගීන්ගේ ප්‍රජානනය සඳහා බොද්ධ මත්ත්‍යුතිකාරයන්ගේ

අදාළත්වය

හෙරලියාවල රත්නතිස්ස හිමි¹, දූ. ඩී. එච්. එච්. ප්‍රනාන්දු²

හැඳින්වීම

පිළිකාව (Cancer) යනු, මිනිස් සිරුරේ සෙල වල ඇතිවන රෝගී තත්ත්වයක් හෙවත් අසාමාන්‍ය ස්වාභාවයකි. මෙලෙස ඇතිවන සෙලිය අසාමාන්‍යතාවයන් විවිධ ගරීර කොටස් පදනම් කරගෙන විවිධ නම් වලින් යුත්ත්ව පිළිකා වර්ග සියයකට අධික සංඛ්‍යාවක් ලෙසින් හඳුනාගත හැකිවේ. එහෙයින් එක් පිළිකාවක ස්වාභාවය තවත් පිළිකාවක ස්වාභාවයට වඩා වෙනස් ස්වාභාවයක් ගනු ලබයි. තුනන වෙදාවරුන්ගේ පිළිගැනීමට අනුව මිනිස් සිරුර හා මතස අතර අනෙක්නය සම්බන්ධතාවයක් පවතී. ඒ අනුව ඇතැම් මානසික තත්ත්වහේතුවෙන් කායිකව රෝගීවීමන් ඇතැම් කායික තත්ත්වහේතුවෙන් මානසිකව රෝගී වීමන් සිදුවන බව මේ සම්බන්ධයෙන් සිදුකරන ලද බොහෝමයක් පර්යේෂණ වලින් සනාථ වී ඇත. පිළිකාව නිවාරණය සඳහා ද මානසික හා කායික ස්වාභාවය සාපුළුව ම බලපානු ලබයි. එනම්, බුද්ධ හාමිතයන්ට අනුව “අපගේ සිතිවිලි විසින් අපව නිර්මාණය කරන්නේය.අප සිතන්නේ කුමක්ද අප එය බවට පත් වේ.” පුද්ගලයා දිනාන්තමකව සිතන විට ගරීර ගක්තිය තිබුවීමක් සිදුවන අතරමතසේ නිශේධනාන්තමක සිතිවිලි ජනිතවනවිට ගරීර ගක්තියහින වීම සිදුවේ. මෙය සාමාන්තමක ප්‍රජානනය ලෙස හැඳින්වේ.

ප්‍රජානනය (Cognition) යනු, පුද්ගල මානසික ක්‍රියාවලියට අයත් වින්තනය, තර්කනය, තීරණ ගැනීම, ගැටුළු විසයැම හා මතකය වැනි උච්ච මානසික ක්‍රියාවන් ය. ඒ අනුව පිළිකා රෝගීයෙකු සාමාන්තමක ප්‍රජානනික ලක්ෂණ පවත්වාගෙන යන්නේ නම් ඉතා ඉක්මණීන් එම රෝගියා කායිකව දුර්වලවීම වේගවත් කරන අතර දනාන්තමක හා සුබවයිදී සිතිවිලි සමග සිටීමට උත්සහ කරන්නේ නම් එම පුද්ගලයාගේ ගරීර සුවතාවය ඉහළ යනු ඇත. මේ සඳහා මත්ත්‍යුතිකාරයන් ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ.මත්ත්‍යුතිකාර (Psychotherapy) යනු, මතස සුවපත් කිරීම යන්නයි. මෙහිදී මානසික ගැටුළු සහ මානසික අතුමතාවන්ට ප්‍රතිකාර ලබාදීමක් සිදු කෙරේ. එමගින් පුද්ගලයා තුළ පවත්නා අසංවිධානාන්තමක මානසික ගැටුළු සහ ඒවාට අනුගතවීමේ හෝ මුහුණදීමේදී ඇතිවන අපහසුනා, මත්ත්‍යුතිකාරයන්ගේ විධිතම උපයෝගී කරගනීමින් විසඳා ගන්නා ආකාරයන් එවා

¹ wasanalk.fdo@gmail.com

² herali2600@gmail.com

දරාගැනීමේ කුසලතාවයන් වර්ධනය කිරීම සිදු කරනු ලබයි. මෙය එක්තරා අන්දමක විත්තවේගාත්මක හා වර්යාත්මක ප්‍රතිකර්මයකි. එමෙන් ම, බොඳ්ද මනෝප්‍රතිකාර (Buddhist Psychotherapy) යනු, රෝගීන්ගේ අපහසුතා දුරුකරුම සඳහා බුදුදහමට අයන් සංකල්ප යොදා ගැනීමකි.

එ අනුව පිළිකාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් තුළ බහුල ලෙස දක්නට ලැබෙන මානසික අකුමතා සඳහා බොඳ්ද මනෝප්‍රතිකාර ලෙස ගැනෙන සූත්‍ර හා එහි අන්තර්ගත විවිධ ධාර්මික සංකල්ප වල අදාළත්වය පිළිබඳව මෙම පරෝශණය මගින් අධ්‍යයනයට ලක් කෙරේ.

පරෝශණ ක්‍රමවේදය

මෙම අධ්‍යයනයේදී ප්‍රධාන ලෙස ම බුදු දහමට අයන් ආදි බොඳ්ද මූලාශ්‍රය, පූර්ව මනෝවේද්‍යාත්මක පරෝශණවල දත්ත හා නිගමන අධ්‍යයනය කිරීම තුළින් විස්තරාත්මක සහ ගුණාත්මක පරෝශණ ක්‍රමවේදයක් ඔස්සේ මෙම පරෝශණය සිදු කරන ලදී.

පරෝශණ ප්‍රතිඵල

පිළිකා රෝගීන්ගේ ප්‍රජානනය සඳහා බොඳ්ද මනෝප්‍රතිකාරවල අදාළත්වය පිළිබඳ සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී අනාවරණය වූ තොරතුරු වලට අනුව පිළිකා රෝගීන් තුළ ආතතිමය ස්වභාවය, කාංසාමය තත්ත්වය සහ කඩාකප්පල්කාරී විෂයිත සහලක්ෂණය වැනි උග්‍ර විෂයිය අවස්ථා පවතින අතර එම තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ප්‍රජානනික ගැටුළ නිරාකරණය සඳහා බොඳ්ද මනෝප්‍රතිකාර ලෙස සැලකෙන බුදුදහමට අයන් සංකල්ප හා බොඳ්ද හාවනා තුම්පලදායී බව මෙම අධ්‍යයනයෙන් ලද ප්‍රතිඵල මගින් අනාවරණය වේ.

සාකච්ඡාව

නුතන සමාජය තුළ පිළිකා තත්ත්වයන්ට මුහුණ පා ඇති බහුතර පිරිසක් ඉවිෂාංගත්වයට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ. බුදු දහමට අනුව ලේඛය පිළිබඳ යථාර්ථාවබෝධයෙන් යුත්ත වීම මෙවැනි ඉවිෂාංගත්ව තත්ත්වයන් දුරුකර ගැනීමට උපකාරී වේ. එනම්, ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රකෘතිය, සැප-දුක යන අභ්‍යන්තරීක ධර්මය හමුවේදී විත්තක්ෂේපයට පත් නොකර ගත යුතුය යන්නයි.

එ අනුව මෙළෙස පවතින කළකිරීම, අනිදාව, තීරණ ගැනීමේ අපහසුතා, මානසික අපහසුතා සහ ජීවීතය පිළිබඳ ඇල්ල දුරුවීම වැනි ලක්ෂණ පදනම් කරගත් ආතතිය සහ කාංසාමය ස්වභාවය දිගුකාලයක් පවත්නා විටදී සියලුම්

හානිකර ගැනීමේ තත්ත්වයක් දක්වා වුවද වර්ධනය විය හැක. එහෙයින් පිළිකා රෝගීන් සඳහා රෝගය හඳුනාගත් මූල් අවස්ථාවේදී ම ආතති කළමනාකරණය සම්බන්ධයෙන් කිසියම් විධිමත් ප්‍රතිකාර හෝ උපදේශන ක්‍රමයක් යොදාගැනීම අතිශයින් ම වැදගත් ය. බුදුස්මයට අනුව සියලු මනුෂා ප්‍රාණීන් වටිනාකමකින් යුත්තය. “දුල්හංච මනුස්සන්තං.” හෙවත් මනුෂා ආත්මහාවය දුරුලභ කාරණාවකි. එහෙයින් එබදු දුරුලභ මනුෂා ආත්මහාවය රෝගීවාවක් හේතුවෙන් තොර කර ගන්නේ නම් එය ප්‍රබල මනෝ-සමාජ ගැටුවකි.

බෞද්ධ මනෝප්‍රතිකාරයන්ට අනුව පිළිකා රෝගීන් තුළ නිරන්තරයෙන්සාණාත්මක ප්‍රජානනික ස්වභාවයක් හා ජීවිතය පිළිබඳ සාණාත්මක දාශ්වියක් පවතී. මෙය බුදුධනම තුළපිනමිද්ධ තීවරණය ලෙසින් හඳුන්වනු ලබයි. එම ස්වභාවය දුරුක්කර ගැනීමට නම් වීරයය හා දෙවරයය යනාදි ධනාත්මක මානසික හා වර්යාත්මක ලක්ෂණ වර්ධනය කර ගත යුතුය. මේ පිළිබඳ අංගුත්තර නිකායෙහි “පීනමිද්ධපහාන සූත්‍රය” තුළ සාකච්ඡා කර තිබෙන්නේ මෙලෙස ය.

“නාහං හික්බවේ, අස්ස්සුදා එකඩම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නං වා එනමිද්ධං තුළප්පත්ති උප්පන්නං වා එනමිද්ධං පහියති යටයිදා, හික්බවේ, ආරධිභධාතු නික්බම්මධාතු පරක්කමධාතු. ආරද්ධවිරියස්ස, හික්බවේ, අනුප්පන්නසුවෙව එනමිද්ධං තුළප්පත්ති උප්පන්නසුවෙව එනමිද්ධං පහියති.”

පිළිකා රෝගී තත්ත්වය මත මූහුණදීමට සිදුවන රසායනික විකින්සා (Chemotherapy) සහ විකිරණ විකින්සා (Radiotherapy) වැනි ප්‍රතිකාර ක්‍රම ආදිය තිසා අතුරු ප්‍රතිථිලියක් වශයෙන් ගිරිර අංග ප්‍රත්‍යාග අහිමිවීම, දුර්වරණවීම, ක්ෂේයවී යාම (හිසකෙස්)වැනි තත්ත්වයන් හේතුවෙන් රෝගී පුද්ගලයාගේ මානසික තත්ත්වයට ප්‍රබල බලපෑමක් සිදු වේ. මෙවැනි තත්ත්ව රෝගියාගේ ජීවිත ආශාව හිනකරවීමට ද හේතුවනු ඇතේ. ඒ අතුරින් වඩාත් ප්‍රබල කාරණාව වන්නේ මානසික බෙලහිනතාවය හෙවත් සාණාත්මක අභ්‍යභවයි වින්තනය සි. එය පුද්ගලයාගේ කායික සූච්‍ය කෙරෙහි ද අහිතකර ලෙස බලපාමෙහිදී පිළිකා රෝගියාගේ ප්‍රජාතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බෞද්ධ මනෝප්‍රතිකාරයක් වශයෙන් “සඩ්බාසව සූත්‍රාගත කාරණා කිහිපයක් යොදාගත හැක.

- i. දස්සනා පහාතබා - මින් අදහස් වන්නේ තමා පත්ව සිටින තත්ත්වය පිළිබඳ ස්වභාවං අවබෝධයක් ලබා ගැනීම මගින් තම ගැටුවුව විසඳීමයි. එනම්, පිළිකා රෝගීන්ට සිය රෝගී තත්ත්වයේ ස්වභාවය හා ඒ පිළිබඳ ඇති මිළුයා මත දුරුක්කරවීමයි. එමගින් රෝගී තත්ත්වය නිවාරණය කරගැනීමට ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ක්‍රම වෙත යොමු කරවීම පහසු වේ.

- ii. සංචරා පහාතබ්‍යා - පියයුරු පිලිකා වැනි තත්ත්වයන් නිසා (එක් පියයුරක් ඉවත් කිරීම නිසා ඇත්තිවන අවස්සන ස්වාභාවය) ඇත්තිවන මානසික පිඩිනය පංචස්කන්ධය පිළිබඳ යථාර්ථ අවබෝධයෙන් දුරු කළ යුතුය.
- iii. අධ්‍යාපනා පහාතබ්‍යා - පුද්ගලයාට දුක් කමිකටොල් ඉවසීමේ හැකියාව නොමැති නිසා මානසික ගැටුපු වලට මූහුණදීමට සිදුවේ. එබදු අවස්ථා වලදී ඉවසීමෙන් සහනය ලාභ කරගත හැකිය. ඒ අනුව පිලිකා රෝගය හේතුවෙන් ඇත්තිවන අනියත සමාජ බිඟ සහ ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති කෙරෙන මානසික පිඩිනය දුරු කර ගත හැකිකේ, ලොව වෙශය සියල්ලෝ ම ව්‍යාධීන්ට භාර්තනය වේයැයි යන සත්‍යතාව අවබෝධ කරගැනීමෙනි. රට උපකාරී වන්නේ ඉවසා දරාගැනීමේ හැකියාවයි.
- iv. විනෝදනා පහාතබ්‍යා - පිලිකා රෝගීන් නිරන්තරයෙන් නුරුස්නා ස්වාභාවයෙන් යුක්තව කළේ ගත කරනු ලැබේ. එය ප්‍රතිකාර කෙරෙහි බාධාවකි. ඒ අනුව තමාට තමා පිළිබඳව ම සිතෙහි ඇත්තිවන කේපය, ද්වේශය සහ ජීවිතය එපා කරවන ස්වාභාවය වැනි වින්තාවේග දුරලා මානසික සුවය ලැබීම මින් අදහස් කෙරේ.
- v. භාවනා පහාතබ්‍යා - සබැඩාසව සූත්‍රයේ දක්නට ලැබෙන කාරණා අතරින් අනියැයින් ම වැදගත් ප්‍රජාතන මනෝප්‍රතිකාරය වනුයේ මෙයයි. ආධ්‍යාත්මික අසංවර්භාවය ද ගැටුපු වලට හේතුවකි. භාවනාව හෙවත් මනස එක් අරමුණක තබාගැනීම යනු, මානසික සෞඛ්‍ය ඉහළනාවනු ලබන ක්‍රමවේදයකි. තමා කෙරෙහි පවත්නා ද්වේශ සහගත හැඟීම දුරු කිරීමට මෙත්‍රී භාවනාව අත්‍යන්තයෙන් ම උපකාරී වේ.
- මේ අනුව පිලිකා තත්ත්වයන්ට ගොදුරු වූවන්ගේ ප්‍රමුඛ ස්වභාවය වනුයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සූන් වූ ස්වභාවයකින් යුක්ත වීමයි. බුදුරුදුන් පෙන්වා දෙන්නේ නොපැමිණි අනාගතය ගැන ගෝක නො කළ යුතු ය. තමන් මේ මොහොත් ගත කරන අවස්ථාවට අනුව සතුවින් ජ්වත්විය යුතුය. එහෙයින් "සතිපටියාන සූත්‍රය"ට අනුව තමා කරන කියන සැම දෙයක් පිළිබඳව සිතිය පිහිටුවා කටයුතු කිරීම පුද්ගලයාට මානසික අපහසුතාව මග හරවන ක්‍රමවේදයකි. වින්තානුපස්සනාව හා වේදනානුපස්සනාවට අනුව සිතට රුවී කරන සිතුවිල්ලක් (සූඛ), අකමැති සිතුවිල්ලක් (දුක්ඛ) හෝ මධ්‍යස්ථා සිතුවිල්ලක් (අදුක්ඛමසූඛ) හටගන් විට පුද්ගලයාට ඒ ඒ සිතුවිල්ලේ ස්වභාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින්නට හැකි නම් පුද්ගලයා තුළ මානසික වශයෙන් කිසිදු කැළඹීමකට පත් නොවේ.

නිගමනය

මේ අනුව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වන්නේ, පිලිකා රෝගය හේතුවෙන් ඇතිවන සංණාත්මක ප්‍රජානන ලක්ෂණයන් අවම කිරීම හා එමගින් මානසික සුවපත්හාවයක් ලබාගැනීම සඳහා බොඳ්ද මත්‍යාපනිකාර ක්‍රම යටතේ ගැනෙන බුදුදහමට අයත් සූත්‍ර සහ එහි අන්තර්ගත ධර්ම කොටස් මැනවීන් යොදාගත හැකි බව නිගමනය කිරීමට හැකිවේ.

ප්‍රමුඛ පද: පිලිකාව, ප්‍රජානනය, බොඳ්ද මත්‍යාපනිකාර, සබ්බාසව සූත්‍රය

අංශිත ග්‍රන්ථ

අංගන්තර නිකාය, රීනමිද්ධිපහාන සූත්‍රය, බුද්ධ ජයන්ති මුදණය.

මල්ස්සීම නිකාය, සබ්බාසව සූත්‍රය, බුද්ධ ජයන්ති මුදණය.

අමරකෝන්, සුරංග. (2003). මානසික සූචය : බොඳ්ද හා බටහිර මත්‍යාවිද්‍යාත්මක ආකල්ප, කතා ප්‍රකාශන.

ගුණතිලක, එච්. එම්. (2016). (සංස්.) නිවන් මග: 40 කලාපය, බොඳ්ද උපදේශන මත්‍යාවිද්‍යාව, කොළඹ 08: රජයේ මුදණාලය.

වන්දස්සේකර, සරත. (2008). ප්‍රායෝගික බොඳ්ද මත්‍යාවිද්‍යාව. කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.